



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක: 2477424, 2477423, 2477311
 ෆැක්ස්: 2346257, 2477739
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ

ශ්‍රී ලංකා මහ බැංකුව

දිනය

2012 ජූලි 7 වැනි දින

විදේශ සංචිත කළමනාකරණයෙන් මහ බැංකුව සැලකිය යුතු ලාභ උපයා තිබේ

ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් විශාල පාඩු ලැබූ බවට වෝදනාකරමින් පළ වී ඇති ඒක පාර්ශ්වීය මාධ්‍ය වාර්තා පිළිබඳ ව මහ බැංකුවේ අවධානය යොමු වී තිබේ. විපක්ෂයේ මන්ත්‍රීවරයකු ගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) වෙත කැඳවා ඇති බවක් ද ඇතැම් වාර්තාවල සඳහන් ය. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු විමර්ශනය සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුව සිදුවීමක් වීනා විපක්ෂයේ මන්ත්‍රීවරයකු ගේ ඉල්ලීමක් අනුව සිදුවූවක් නො වේ. එහෙයින්, විදේශ සංචිත කළමනාකරණය පිළිබඳ සැබෑ වාතාවරණය පැහැදිලි කිරීමට මහ බැංකුව අපේක්ෂා කරයි.

සමස්ත සංචිතයන්හි ආරක්ෂාවත්, වටිනාකම ඉහළ නැංවීමත් තහවුරු කරගන්නා අතර ම එය ආයෝජනයෙන් සැලකිය යුතු ආදායමක් උපයා ගැනීමේ අරමුණ ඇති ව මහ බැංකුව විදේශ සංචිත කළමනාකරණය කරයි. පසුගිය වසර 10 තුළ ආයෝජන ක්‍රියාකාරකම්වලට අදාළ දත්ත 1 වන වගුවෙහි දක්වා ඇත. එම වගුවෙන් පැහැදිලි වන ආකාරයට, පසුගිය වසර දෙක තුළ සංචිත කළමනාකරණ කටයුතුවලින් කළ ඉපැයීම් පොදු නිර්ණායකය වන එක්සත් ජනපද ලෙඩරල් අරමුදල් අනුපාතිකයට ඉතා ඉහළින් පැවැති බවත්, 2010 වසරේ දී එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 341 ක් සහ 2011 වසරේ දී එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 430 ක් ද උපයාගෙන ඇති බවත් තහවුරු වෙයි. 2011 වසරේ ඉපැයීම් ශ්‍රීක බැඳුම්කරවලින් සිදුවූ අලාභයන්ට කළ වෙන් කිරීම්වලින් පසු ඉතිරි වූ අගය වන අතර, ඉතා ඉක්මනින් වෙනස්වන සහ අභියෝගාත්මක ගෝලීය වාතාවරණයක් තුළ සිදුවිය හැකි කිසියම් අලාභයක් වේ නම් එයට ද අවශ්‍ය වෙන් කිරීම් කරමින් ම සමස්ත ආයෝජන අගය ඉහළ නංවාගැනීම තුළින් අදාළ ආයෝජන කළමනාකරණ ක්‍රියාවලිය ඉතා සාර්ථක බව පැහැදිලි වේ. 2006 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළ විදේශ සංචිත ආයෝජනයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව උපයා ඇති ලාභය වන එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 1,243 ක මුදල එයට පෙර වසර 10 කුළ දී ඉපැයූ ලාභයට වඩා සැලකිය යුතු ලෙස වැඩි බව සඳහන් කිරීම ද මෙහි දී ඉතා වැදගත් වෙයි.

1 වන වගුව

සංචිත කළමනාකරණයෙන් ඉපයූ ලාභය: 2001 - 2011

අයිතමය	2001	2002	2003	2004	2005	2006	2007	2008	2009	2010	2011
ලාභය (එ. ජ. ඩො. දශ ලක්ෂ)	52.7	67.5	54.5	75.6	71.1	100.7	125.0	145.2	100.9	341.2	430.2
මහ බැංකු සංචිත (සාමාන්‍යය) (එ. ජ. ඩො. දශ ලක්ෂ)	921	1,228	1,756	1,812	1,940	2,322	2,582	2,864	2,607	5,537	6,557
විදේශ සංචිතවලින් ලාභ ප්‍රතිශතය	5.72	5.49	3.10	4.17	3.66	4.34	4.84	5.07	3.87	6.16	6.56
ලෙඩරල් සංචිත අනුපාතය (සාමාන්‍යය)	3.75	1.67	1.10	1.23	3.25	5.02	5.00	1.96	0.25	0.25	0.25

ශ්‍රීක ආයෝජනයන් කරන අවස්ථාවේ දී, AAA ශ්‍රේණිය ඇති යුරෝපීය මූල්‍ය ස්ථාවරත්ව අරමුදලෙහි පිටුබලය ශ්‍රීසියට තිබුණු බැවින් ශ්‍රීසියෙහි ශ්‍රේණිගත කිරීම ආයෝජන මට්ටමට වඩා අඩු මට්ටමක පැවැතිය ද ශ්‍රීක බැඳුම්කරවල ආයෝජනය ඉතා යහපත් බව පිළිගැනේ. ශ්‍රීක බැඳුම්කරවල කරන ලද ආයෝජනය මහ බැංකුවේ සමස්ත යුරෝපීය ආයෝජනයන්ගෙන් ඉතා කුඩා ප්‍රමාණයක් වූ අතර එයින් සිදුවූ අලාභය අනෙකුත් ආයෝජනවලින් ලැබූ ඉහළ ඉපයීම්වලින් ඉතා පහසුවෙන් පියවා දැමිය හැකි විය.

එක්සත් ජනපද ඩොලර්, යුරෝ, ජපාන යෙන්, ඕස්ට්‍රේලියානු ඩොලර්, ස්ටර්ලිං පවුම් සහ රන් වැනි පුළුල් පරාසයක පැතිරුණු ආයෝජනයන් මෙන් ම ස්ථාවර ආදායම්, මුදල් වෙළෙඳපොළ සහ අනෙකුත් රාජ්‍ය මූල්‍ය අරමුදල් ද ඇතුළත් විවිධ ආයෝජන උපකරණයන් තත් - කාලයේ දී සිදුවන මිල උච්ඡාවචනයන්ට යටත් වන බවත් පෙන්වාදීමට මහ බැංකුව කැමැති ය. සියලු විදේශ සංචිත කළමනාකරුවන්ට එ බඳු මිල උච්ඡාවචනයන් විශාල අභියෝගයක් වන අතර, තම ප්‍රතිපත්ති උපාය මාර්ගවලට අනුගත වෙමින් සාමාන්‍ය ප්‍රතිලාභයන්ට වඩා වැඩි ප්‍රතිලාභයක් උපයාදීමට මෙන් ම ගත වූ කාලයේ දී තම සංචිතවල වටිනාකම ඉහළ නංවාගැනීමට ද මහ බැංකුව සමත් ව තිබේ. අනාගතයේ දී ද එය එ සේ ම සිදු කළ හැකි බවට මහ බැංකුවට විශ්වාස ය. එ බැවින් මහ බැංකුව අපකීර්තියට පත්කිරීමේ අරමුණෙන් සකසා ඇති ඒක පාර්ශ්වීය වාර්තා සහ අනිසි බියගන්වන්නන් මගින් ආර්ථිකය තුළ අවිනිශ්චිත හැඟුම් ජනිත කරවීම ඉතා කණගාටුදායක කරුණකි.